

මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා කාරක සභා 13 - 2024

1. විගණන මතය

1.1 මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා කාරක සභා 13 ක 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශන සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශන, මුදල් ප්‍රවාහ ප්‍රකාශන සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ 58(1) වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා කාරක සභා 13 කට අදාළව නිකුත් කර තිබුණු විගණන වාර්තා 13 සඳහාම තත්ත්වගණනය කළ මතයන් ප්‍රකාශ කර ඇති අතර, තත්ත්වගණනය කළ මතයන් සඳහා හේතු වී තිබූ ප්‍රමාණාත්මක දෝෂයන් පහත දැක්වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ගොවිජන සේවා කාරක සභා 11 ක අතිරික්තය එකතුව රු. 2,624,621 කින් වැඩියෙන් දක්වා තිබුණි.	මෙවැනි ගිණුම්කරණ දෝෂ ඉදිරියේදී සිදු නොවීම සඳහා අවශ්‍ය ගිණුම් තැබීම් ක්‍රම අනුගමනය කිරීමට කටයුතු කරන අතර, සිදුවී ඇති, මූල්‍ය අඩුපාඩුව නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ.	ගොවිජන සේවා කාරක සභාවල ආදායම් හා වියදම් නිවැරදිව හඳුනාගෙන නියමිත කාලච්ඡේදයට අදාළව ගිණුම්ගත කළ යුතු අතර, අදාළ ගැලපීම් කළ යුතුය.
(ආ) ගොවිජන සේවා කාරක සභා 10 ක අතිරික්තය එකතුව රු. 612,817 කින් අඩුවෙන් දක්වා තිබුණි.	ඉදිරි වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ගැලපීම් සිදු කරන බව දන්වා සිටිමි.	- එම -
(ඇ) ගොවිජන සේවා කාරක සභා 06 ක එකතු වටිනාකම රු. 503,302 ක් වූ අවසන් තොගය අඩුවෙන් දැක්වීමෙන් වර්ෂයට අදාළ අතිරික්තය හා ජංගම වත්කම්වල වටිනාකම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	අදාළ වටිනාකම සම්පූර්ණ අරමුදලින් ගැලපීම් කිරීමට කටයුතු කරන බව දන්වා සිටිමි.	භෞතිකව ගණනය කළ නිවැරදි අවසන් තොගය මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතු අතර, අදාළ ගැලපීම් කළ යුතුය
(ඈ) ගොවිජන සේවා කාරක සභා 04 ක එකතු වටිනාකම රු. 3,365,958 ක් වූ අවසන් තොගය වැඩියෙන් දැක්වීමෙන් වර්ෂයට අදාළ අතිරික්තය හා ජංගම වත්කම්වල වටිනාකම එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	ඉදිරි මූල්‍ය ප්‍රකාශනවල අදාළ වටිනාකම ගැලපීමට කටයුතු කරන බව දන්වා සිටිමි.	- එම -

- (ඉ) ගොවිජන සේවා කාරක සභා 03 කට අයත් ඉඩම්, ගොඩනැගිලි, දේපළ සහ යන්ත්‍රෝපකරණවල වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබීමෙන් ජංගම නොවන වත්කම්වල වටිනාකම රු.1,263,444 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- අදාළ වටිනාකම වත්කමක් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්වීමටද, සමුච්චිත අරමුදලට ගැලපීම් කිරීමට කටයුතු කරන බව දන්වා සිටිමි.
- වත්කම්වල වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කළ යුතුය.
- (ඊ) ගොවිජන සේවා කාරක සභා 05 ක එකතුව රු. 3,120,232 ක් වූ ගෙවිය යුතු ශේෂ ජංගම වගකීම් යටතේ දක්වා නොතිබීමෙන් ජංගම වගකීම් අඩුවෙන් දක්වා තිබුණි.
- ඉදිරි මුදල් වර්ෂයේ නිවැරදි කරන බව කාරුණිකව දන්වා සිටිමි.
- සියලුම ගෙවිය යුතු ශේෂ නිසි පරිදි වගකීම් ලෙස ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.
- (උ) ගොවිජන සේවා කාරක සභා 02 ක එකතුව රු. 2,663,451 ක් වූ ගෙවිය යුතු ශේෂ ජංගම වගකීම් යටතේ වැඩියෙන් ගිණුම්ගත කර තිබීමෙන් ජංගම වගකීම් එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.
- ඉදිරි මුදල් වර්ෂයේ නිවැරදි කරන බව කාරුණිකව දන්වා සිටිමි.
- ගොවිජන සේවා කාරක සභාවලට අයත් නියමිත වගකීම් නිසිපරිදි ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතු අතර, විධිමත් පරීක්ෂාවක් සිදු කර අදාළ නිවැරදි කිරීම් කළ යුතුය.
- (ඌ) ගොවිජන සේවා කාරක සභා 10 ක 2023 වර්ෂයේ පොහොර හැසිරවීමේ වියදම ප්‍රතිපූර්ණය ලෙස ලද මුදල වන රු.2,338,024 ක්, 2024 වර්ෂයේ ආදායම ලෙස ගිණුම් ගත කිරීමෙන් සමාලෝචිත වර්ෂයේ අදායම් අතිරික්තය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.
- පොහොර හැසිරවීමේ වියදම එක් එක් වර්ෂවලදී අදාළ මුදල් ප්‍රමාණයට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් ලැබෙන බැවින් නිෂ්චිතව ලැබෙන මුදල තීරණය කිරීමට නොහැකි බැවින් ලැබෙන අවස්ථාවේදී ආදායමක් වශයෙන්ද, ගිණුම් ගත කිරීම සමාන්‍යයෙන් සිදුවේ. කෙසේවුවද, ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව කාරුණිකව දන්වා සිටිමි.
- පොහොර හැසිරවීම වියදම් සහ එහි ප්‍රතිපූර්ණය කල මුදල ඊට අදාළ වර්ෂය හඳුනාගෙන ගැලපීම් කිරීමට කටයුතු කළ යුතුය.
- (එ) පෙරිය පොල්ලව්ව ගොවිජන සේවා කාරක සභාවේ 2018 / 2019 වර්ෂයේ සිට 2022 / 2023 කාල පරිච්ඡේදවල පොහොර බෙදාහැරීමේ අක්‍රමිකතා ගනුදෙනු හේතුවෙන් 2024.12.31 දිනට ලැබිය යුතු රු. 432,420 ක මුදල ගිණුම්ගත කර නොතිබුණි. ජංගම වත්කම් සහ ජංගම වගකීම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.
- ගිණුම්ගත කර නොතිබූ මුදල පමණක් අයකර ගන්නා ලෙස වාචිකව දැනුම් දෙන ලදී. ඒ අනුව, අයවිය යුතු රු. 211,146 ක මුදල, 2024 දෙසැම්බර් මාසය සිට අයකරමින් පවතී.
- අදාළ මුදල නිසි පරිදි ගිණුම් ගත කර අදාළ පාර්ශව වෙතින් නැවත අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(ඒ)	ආල්කාට්ටිවෙලි ගොවිජන සේවා කාරක සභාව වෙත සමාලෝචිත වර්ෂයේදී ආහාර හා කෘෂිකර්ම සංවිධානය වෙනත් පරිත්‍යාග වශයෙන් ලැබුණු, රූපවාහිනී යන්ත්‍රය (SGL 65' FRANELESS UDH TV) ස්ථාවර වත්කම් වශයෙන් මූල්‍ය ප්‍රකාශනවල දැක්වීමට කටයුතු කර නොතිබීමෙන් ජංගම නොවන වත්කම්වල වටිනාකම අඩුවෙන් දක්වා තිබුණි.	ඉදිරි වර්ෂයේදී මෙම වත්කම් ගිණුම්වල දැක්වීමට කටයුතු කරනු ලැබේ.	මූල්‍ය ප්‍රකාශනවල වත්කම්වල අගය දැක්වීමට කටයුතු කළ යුතුය.
-----	--	---	--

1.3.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ආට්කාට්ටිවෙලි ගොවිජන සේවා කාරක සභාවේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අනුව 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ශේෂ 03 ක එකතු වටිනාකම රු. 837,612 ක අදාළ ලැබිය යුතු පාර්ශ්වයන්ගේ විස්තර නොමැතිවීමෙන් විගණනයේදී එය සනාථ කිරීමට නොහැකිවිය.	2011 වර්ෂයේ සිට ලැබිය යුතු ශේෂයන්ය. මෙම මුදල අයකර ගැනීමට අවශ්‍ය ලැයිස්තු සහ නම, ලිපිනය නොමැති බැවින්, අයකිරීමට නොහැකිව ඇත.	අදාළ ශේෂ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් කළ යුතු අතර, මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් ලැබිය යුතු ශේෂවලට අදාළ කේවල ශේෂ විස්තර සටහන් ලෙස ඉදිරිපත් කළ යුතුයි.
(ආ) මුරුංගන් ගොවිජන සේවා කාරක සභාවේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අනුව 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු වශයෙන් දක්වා තිබූ රු. 730,440 ක ලැබිය යුතු අත්තිකාරම් මුදල, එයට අදාළ විස්තර නොමැති බැවින් විගණනයේදී සනාථ කිරීමට නොහැකිව ඇත.	ලැබියයුතු මුදල අයකර ගැනීමට කටයුතු කරන බව දන්වා සිටිමි.	අදාළ ශේෂ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් කළ යුතු අතර, මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් ශේෂයන් තහවුරු කිරීමට කටයුතු කළ යුතුයි.
(ඇ) ගොවිජන සේවා කාරක සභා 06 ක ලැබිය යුතු හා ගෙවිය යුතු ශේෂයන් ලෙස එකතු වටිනාකම රු. 6,642,075 ක් දක්වා තිබුණද, එය සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොකිරීමෙන් සනාථ කිරීමට නොහැකිව ඇත.	ඉකුත් කාල පරිච්ඡේදයට අදාළ ශේෂයන් වන අතර, ඒ සම්බන්ධව විස්තර ලබා ගැනීමට නොහැකිව ඇත.	අදාළ ශේෂ පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කළ යුතු අතර, ලැබිය යුතු ශේෂ සම්බන්ධයෙන් කේවල ශේෂ හා ඒවා අදාළ පාර්ශ්වයන්ගෙන් තහවුරු ලබාගතයුතු අතර ගෙවිය යුතු ශේෂවලට අදාළ කේවල ශේෂ මූල්‍ය ප්‍රකාශන සමග ඉදිරිපත් කළ යුතුයි.

1.4 අනුකූල නොවීම

1.4.1 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ යනාදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත	45(1) වගන්තිය ගොවිජන සේවා කාරක සභා 13 ක කුඹුරු ඉඩම් ලේඛනය ගොවිජන සේවා කොමසාරිස් විසින් සහතික කර නොතිබුණි.	කාර්යක්ෂමව කුඹුරු ඉඩම් ලේඛන පවත්වා ගෙන යාම සඳහා දැනට ඩිජිටල් කුඹුරු ඉඩම් ලේඛන (Digital Paddy Land Register) සකස් කර ගෙන යන අතර, එය අවසන් අදියරේ පවතී. නිමවූ පසු ගොවිජන සේවා කොමසාරිස් විසින් සහතික කරන බව දැනුම් දෙමි.	පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු අතර, අනුකූල නොවූ පාර්ශව වෙත පියවර ගත යුතුය.
(ආ) 2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරන රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශ චක්‍රලේඛය	ගොවිජන සේවා කාරක සභා 13 විසින් ප්‍රයෝජනයට ගනු ලබන වාහන වල ඉන්ධන දහන පරීක්ෂණය වර්ෂ 10 කට වැඩි කාලයක සිට පවත්වා නොතිබුණි.	අදාළ වාහනවල අයිතිය අප සතුව නොමැති බැවින්, වාහන ඉන්ධන දහන පරීක්ෂණ සිදු කිරීමට නොහැකි විය.	චක්‍රලේඛයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු අතර, අනුකූල නොවූ පාර්ශව වෙත පියවර ගත යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා කාරක සභා 13ක සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලයන්හි එකතුව රු. 9,651,969 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව එම කමිටු 13 හි ඉකුත් වර්ෂයේ රු.24,321,963 ක අතිරික්තයක් විය. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයන්හි අතිරික්තය රු. 14,669,994 ක අඩුවීමක් නිරීක්ෂණය විය.

2.2 ලැබිය යුතු මුදල

විගණන නිරීක්ෂණය

ගොවිජන සේවා කාරක සභා 09 ක 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් ණයගැතියන් 56 දෙනෙකුගෙන් අයවිය යුතු රු. 8,351,117 ක මුදල ඉකුත් අවුරුදු 02 සිට 14 දක්වා අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

කළමනාකරණයේ අදහස් දැක්වීම

ඉදිරි වර්ෂයේදී අය කිරීමට කටයුතු කරනු ලැබේ.

නිර්දේශය

කාලීනව අය නොකළ පාර්ශව වෙත පියවර ගැනීමටත්, අදාළ මුදල කඩිනමින් අයකර ගැනීමටත් කටයුතු කළ යුතුය.

2.3 ගෙවිය යුතු මුදල

විගණන නිරීක්ෂණය

ගොවිජන සේවා කාරක සභා 04 ක 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් ණයගිතියන් 06 දෙනෙකුට ගෙවිය යුතු රු. 2,812,398 ක මුදල ඉකුත් අවුරුදු 04 සිට 15 දක්වා ගෙවීමට කටයුතු කර නොතිබුණි.

කළමනාකරණයේ අදහස් දැක්වීම

ඉදිරි වර්ෂයේදී ගෙවීමට කටයුතු කරනු ලැබේ.

නිර්දේශය

විධිමත් පරීක්ෂාවක් සිදු කර අදාළ ගෙවිය යුතු ශේෂ කඩිනමින් ගෙවීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

(අ) ඉලුප්පෙයිකඩවෙයි ගොවිජන සේවා කාරක සභාවේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ කෘෂි නාශක තොග ලෙස දක්වා තිබූ රු. 99,508 ක් වටිනා තොගය අවුරුදු 10 කට වැඩි කාලයක සිට කල් ඉකුත්වී ඇති බැවින් එය පොත්වලින් කපා හැරීමට කටයුතු කර නොතිබුණි.

(ආ) උයිලංකුලම් ගොවිජන සේවා කාරක සභාවේ මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනට පොහොර තොගයේ වටිනාකම රු. 919,893 ක් ලෙස දක්වා තිබුණද, එය සනාථ කිරීම සඳහා එදිනට තොග ගණනයක් සිදුකර නොතිබුණි.

(ඇ) නානාට්ටාන් ගොවිජන සේවා කාරක සභාව සතුව ප්‍රමාණවත් පොහොර තොග තිබියදී 2023 වර්ෂයේදී පොහොර මිටි 300ක් මිලදීගෙන තිබූ නමුත් සමාලෝචිත වර්ෂය

කළමනාකරණයේ අදහස් දැක්වීම

කෘෂිනාශක තොග කපා හැරීමට අවසර ඉල්ලා කොමසාරිස් ජනරාල් වෙත ලිපි යවා ඇත.

තොග වාර්තාව මෙම වසරේ සිට පිළියෙල කරනු ලැබේ.

2025 අවසන් ගිණුම්වලින් කපා හැර ගැලපුම් කිරීම් කටයුතු කරන බව දන්වා සිටිමි.

නිර්දේශය

විධිමත් අනුමැතිය යටතේ කඩිනමින් පොත්වලින් කපා හැරීමට අවශ්‍ය කටයුතු කළ යුතුය.

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට තොග භෞතිකව ගණනය කර එහි වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතු අතර, එසේ නොකළ පාර්ශව වෙත පියවර ගත යුතුය.

මනා තොග පාලනයක් පවත්වාගත යුතු අතර, අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා තොග මිලදී ගැනීම් සම්බන්ධයෙන්

අවසානය දක්වා පොහොර මිටි 06ක් පමණක් අලෙවිකර තිබුණි. ඒ අනුව වටිනාකම රු. 1,129,035 ක් වූ පොහොර මිටි 337ක් කල් ඉකුත්වී තිබුණි.

විධිමත් පරීක්ෂණයක් සිදු කර අදාළ පාර්ශව වෙත පියවර ගත යුතුය.

(ඇ) මන්නාරම්වල ගොවිජන සේවා කාරක සභාවේ තීරසාර කෘෂිකර්ම ජල ව්‍යාපෘතියේ සූර්ය බල ජල තාක්ෂණ සංවිධානය ස්ථාපිත කිරීමේ වැඩ සටහන් යටතේ තෝරා ගන්නා ලද ප්‍රතිලාභීන් හතර දෙනෙකුට 2010 වර්ෂයේදී ලබාදුන් සූර්ය බල විදුලි කට්ටල (Solar Power) සඳහා අයවිය යුතු හිඟ මුදල වන රු. 650,904 ක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණු අතර, මෙම මුදල මූල්‍ය ප්‍රකාශයෙහිද ඇතුළත් කර නොතිබුණි.	2010 වර්ෂයේ අත්තිකාරම් ලබා ගෙන සූර්ය බල විදුලි බලය ලබා ගෙන ඇත. අයකිරීම් සම්බන්ධයෙන් උපදෙස් නොලැබීමෙන් මෙම මුදල් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් නොකෙළෙහි.	ආපසු ගෙවීමේ පදනමට ලබාදුන් ප්‍රතිලාභ ගිවිසුම පරිදි ආපසු අයකර ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතු අතර, එසේ නොකළ පාර්ශව වෙත විධිමත් පියවර ගත යුතුය.
---	--	---

3.2 නිෂ්කාර්ය හෝ ඌන උපයෝජිත දේපල, පිරිසිදු හා උපකරණ

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ගොවිජන සේවා කාරක සභා 13 ක ට්‍රැක්ටර් රථ 91 ක් වර්ෂ 10 කට වැඩි කාලයකට ප්‍රයෝජනයට ගෙන නොතිබුණද, ඒවා අළුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමට හෝ අපහරණය කිරීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී අළුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමට හෝ අපහරණය කිරීමට කටයුතු කරනු ලැබේ.	අළුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමට හෝ විධිමත් පරිදි කටයුතු කර අපහරණය කිරීමට අවශ්‍ය කටයුතු කළ යුතුය.
(ආ) මරිච්චුක්කට්ටි ගොවිජන සේවා කාරක සභාව වෙත ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් 2021 වර්ෂයේ ලබා දී තිබූ ඡායා පිටපත් යන්ත්‍රයේ වටිනාකම ගිණුම්ගත කර නොතිබුණු අතර, එම යන්ත්‍ර වර්ෂ 03 කට වැඩි කාලයක් ක්‍රියාවිරහිත තත්ත්වයේ පැවතුණි.	ඉදිරි වර්ෂයේදී ගිණුම්ගත කිරීමට කටයුතු කරනු අතර, යන්ත්‍රය අළුත්වැඩියා කිරීමටද කටයුතු කරනු ලැබේ.	අළුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය හා යහපාලනය

4.1 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
ගොවිජන සේවා කාරක සභා 13 ක ක්‍රියාකාරකම් පිළිබඳව අභ්‍යන්තර විගණනයක් සිදුකළ යුතු වුවද, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඒ අනුව කටයුතු කර නොතිබුණි.	ගොවිජන සංවර්ධන කොමසාරිස්තුමාට දැනුම් දීමට කටයුතු කරමි.	මුදල් රෙගුලාසි ප්‍රකාරව අභ්‍යන්තර විගණනයක් සිදු කිරීමට කටයුතු කළ යුතුය.

5. ගොවිජන බැංකු

විගණන නිරීක්ෂණය

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්ගේ 04/2012 දරන ගොවිජන බැංකු වක්‍රලේඛය අනුව ගොවිජන සේවා කාරක සභා 08 කින් නිකුත් කරන ලද ණය මුදල මාස 06 ක් ඇතුළත අයකර ගත යුතු වුවත්, වර්ෂ 01 සිට 13 කට වැඩි කාලයක සිට ප්‍රතිලාභීන් 87 දෙනෙකුගෙන් අයවිය යුතු එකතු වටිනාකම රු. 2,073,021 ක ණය මුදල අයකර ගැනීමට අවශ්‍ය කටයුතු කර නොතිබුණි.

කළමනාකරණයේ අදහස් දැක්වීම

අදාළ මුදලින් රු.1,113,883 ක් අයකර ගෙන ඇත. ඉතිරි රු.959,138 ක් අයකර ගැනීමට කටයුතු කර ඇත.

නිර්දේශය

කාලීනව ණය මුදල් අය නොකළ පාර්ශ්ව වෙත පියවර ගත යුතු අතර, හිඟ මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.